

කුරුණෑගල මහා නගර සභාව
කුරුණෑගල දිස්ත්‍රික්කය

1. මූල්‍ය ප්‍රකාශන

1.1 මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කිරීම

සමාලෝචිත වර්ෂයේ මූල්‍ය ප්‍රකාශන 2015 මාර්තු 31 දින ද ඉකුත් වර්ෂයට අදාළ මූල්‍ය ප්‍රකාශන 2014 මාර්තු 28 දින ද විගණනයට ඉදිරිපත් කර තිබූ අතර සමාලෝචිත වර්ෂයේ විගණකාධිපති වාර්තාව 2015 ජූලි 27 දින මහා නගර සභාවේ නගරාධිපතිවරයා ඇතුළු නාගරික මන්ත්‍රීවරු වෙත යවන ලදී.

1.2 මතය

මෙම වාර්තාවේ 1.3 ඡේදයේ දක්වා ඇති කුරුණෑවලින් වන බලපෑම හැර, මූල්‍ය ප්‍රකාශනවලින් 2014 දෙසැම්බර් 31 දිනට කුරුණෑගල මහා නගර සභාවේ මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරීත්වය පොදුවේ පිළිගත් ගිණුම්කරණ මූලධර්මවලට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

1.3 මූල්‍ය ප්‍රකාශන

1.3.1 ගිණුම්කරණ අඩුපාඩු

පහත සඳහන් ගිණුම්කරණ අඩුපාඩු නිරීක්ෂණය කරනු ලැබේ.

- (අ) පළාත් පාලන විශ්‍රාම වැටුප් අරමුදල සඳහා සමාලෝචිත වර්ෂයට අදාළ දායක මුදල රු.1,801,558 ක් වුවද, වර්ෂය තුළ ගෙවූ රු.1,501,298 ක මුදල පමණක් වර්ෂයේ වියදම් ලෙස ගිණුම්ගත කිරීම හේතුවෙන් වර්ෂයේ වියදම රු.300,260 ක් අඩුවෙන් දක්වා තිබුණි. එමෙන්ම මෙම අරමුදල වෙත 2014 දෙසැම්බර් 31 දිනට ගෙවිය යුතු රු.51,570,385 ක හිඟ මුදල් ණයහිමියන් ලෙස ගිණුම්ගත කර නොතිබුණි.
- (ආ) වැහැර වෙළඳ සංකීර්ණය 'A' කොටස බදු දීම වෙනුවෙන් 2014 දෙසැම්බර් 31 දිනට ලැබිය යුතු රු.275,000 ක කුලිය, හිඟ ආදායම් ලෙස ගිණුම්ගත නොකිරීම හේතුවෙන් වර්ෂයේ ආදායම හා ආදායම් ණයගැතියන් එම ප්‍රමාණයෙන් අඩුවෙන් දක්වා තිබුණි.
- (ඇ) ප්‍රදේශයේ සංවර්ධන කටයුතු සඳහා වෙනත් ආයතනවලින් ලද රු.2,844,905 ක මුදලක් වර්ෂයේ ප්‍රාග්ධන ආදායම් ලෙස ප්‍රාග්ධන ආදායම් ගිණුමට බැර කර ජර්නල් අංක 2 මගින් එම මුදල ආදායම් ආපසු ගෙවීම් ලෙස එම ගිණුමටම හර කිරීම හේතුවෙන් වර්ෂයේ ප්‍රාග්ධන ආදායම එම ප්‍රමාණයෙන් අඩුවෙන් දක්වා තිබුණි.
- (ඈ) ප්‍රදේශයේ සංවර්ධන කටයුතු වෙනුවෙන් ගෙවූ රු.4,710,946 ක මුදලක් වර්ෂයේ වියදම් ලෙස ප්‍රාග්ධන වියදම් ගිණුම් හර කර නැවත ජර්නල් සටහන් අංක 02 මගින් වියදම් ආපසු ගෙවීමක් ලෙස එම ගිණුමටම බැර කිරීම හේතුවෙන් වර්ෂයේ වියදම එම ප්‍රමාණයෙන් අඩුවෙන් දක්වා තිබුණි.

1.3.2 අසම්භාව්‍ය බැරකම්

මහ නගර සභාවේ සේවය කර විශ්‍රාම ගත්වා සේවකයන් වෙනුවෙන් ඇති විශ්‍රාම වැටුප් අරමුදලට සමාලෝචිත වර්ෂය අවසාන වන විට ගෙවිය යුතු දායක මුදල් ශේෂය රු.51,570,385 විය.

1.3.3 නොසැසඳූ පාලන ගිණුම්

සමාලෝචිත වර්ෂයේ අවසාන ශේෂ යටතේ ගිණුම් විෂයයන් 02 කට අදාලව ගිණුම සහ අදාල ලේඛන අතර රු .5,456,668 ක නොසැසඳීම් පැවතුණි.

1.3.4 ලැබිය යුතු හා ගෙවිය යුතු ගිණුම්

(අ) ලැබිය යුතු ගිණුම්

- i. 2014 දෙසැම්බර් 31 දිනට ලැබිය යුතු ගිණුම්ශේෂවල වටිනාකම රු. 110,933,832 ක් විය. ඉන් දළ වශයෙන් සියයට 25 ක් ලෙස රු.27,649,700 ක් වසර 03 කට වැඩි කාලයක සිට පැවත එන ශේෂයන් වන අතර රු.43,635,169 ක් වූ හිඟ ජල ආදායම්වලට අදාලව කාලවිශ්ලේෂණ ඉදිරිපත් නොවුණි.
- ii. ආදායම් ණයගැති ශේෂය වූ රු. 102,182,017 න් දළ වශයෙන් සියයට 43 ක් ලෙස රු.43,635,169 ක් ජල සැපයුම් ණයගැතියන් වූ අතර දළ වශයෙන් සියයට 29 ක් ලෙස රු. 29,573,450 ක් වරිපනම් බදු ණයගැතියන් විය.

(ආ) ගෙවිය යුතු ගිණුම්

2014 දෙසැම්බර් 31 දිනට ගෙවිය යුතු ගිණුම් ශේෂවල වටිනාකම රු.122,183,348 ක් විය. ඉන් දළ වශයෙන් සියයට 11 ක් ලෙස රු.13,336,598 ක් වසර 03 කට වැඩි කාලයක සිට පැවත එන ශේෂයන් වේ.

1.3.5 විගණනය සඳහා සාක්ෂි නොවීම

අවශ්‍ය තොරතුරු විගණනයට ඉදිරිපත් නොවීම නිසා ගිණුම් විෂයයන් 03 අදාල එකතුව රු .9,655,176 ක ගනුදෙනු පිළිබඳව විස්තරාත්මක පරීක්ෂාවක් කළ නොහැකි විය.

02 මූල්‍ය සමාලෝචනය

2.1 මූල්‍ය ප්‍රතිඵල

ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශන අනුව 2014 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා සභාවේ පුනරාවර්තන වියදමට වඩා වැඩි වූ ආදායම රු.85,019,489 ක් වූ අතර, ඊට අනුරූපීව ඉකුත් වර්ෂයේ පුනරාවර්තන වියදමට වඩා වැඩි වූ ආදායම රු.89,067,127ක් වීමෙන් මූල්‍ය ප්‍රතිඵලයෙහි රු.4,047,638 ක පිරිහීමක් පැවතුණි. මෙකී මූල්‍ය ප්‍රතිඵලයට රු.15,367,541 ක් වූ ප්‍රාග්ධන ආධාර හා රු.88,272,731 ක් වූ ප්‍රාග්ධන වැය ගැලපූ විට සමාලෝචිත වර්ෂයට අදාල මූල්‍ය ප්‍රතිඵලය රු.12,114,299 ක අතිරික්තයක් බවට පත්ව තිබුණි.

2.2 විග්‍රහාත්මක මූල්‍ය සමාලෝචනය

පහත සඳහන් කරුණු නිරීක්ෂණය කරනු ලැබේ.

- (අ) සමාලෝචිත වර්ෂයට අදාළ සභාවේ මුළු පුනරාවර්තන ආදායම වූ රු.447,444,975 න් දළ වශයෙන් සියයට 37 ක් ලෙස රු.167,697,054 ක්ම සභාවේ උත්පාදිත ආදායම් නොවන උසාවි දඩ, මුද්දර ගාස්තු, වැටුප් ප්‍රතිපූර්ණ වැනි දීමනා ස්වරූපයේ ලැබීම්වලින් සමන්විත විය.
- (ආ) ප්‍රාග්ධන ආදායම වූ රු.15,367,541 ක ප්‍රමාණයෙන් දළ වශයෙන් සියයට 57 ක් ලෙස රු.8,747,168 ක් පෙර ගෙවුම් මුදල් හා පරිත්‍යාග ලැබීම් වූ අතර දළ වශයෙන් සියයට 43 ක් ලෙස ඉතිරි රු.6,620,372 ක් වෙනත් ආයතන මගින් බල ප්‍රදේශයේ සංවර්ධන කාර්යයන් සඳහා ලද මුදල් විය.
- (ඇ) සමාලෝචිත වර්ෂයට අදාළ මුළු පුනරාවර්තන වියදම වූ රු.362,425,455 න් දළ වශයෙන් සියයට 50 ක් ලෙස රු.181,656,716 ක් පෞද්ගලික පඩිනඩි සඳහා වියදම විය. ඉන් දළ වශයෙන් සියයට 66 ක් ලෙස රු.120,589,479 ක් වැටුප් ප්‍රතිපූර්ණ ලෙස පළාත් පාලන කොමසාරිස් විසින් ලබා දී තිබුණු අතර එම වටිනාකම අය ශීර්ෂ රු.10-3-71 ක් යටතේ ගිණුම්ගත කර තිබුණි.
- (ඈ) ප්‍රාග්ධන වියදම වූ රු.88,272,731 ක මුළු වටිනාකමම සමන්විත වී තිබුනේ ස්ථාවර වත්කම් අත්පත් කර ගැනීම සඳහා සභා අරමුදලින් දරා තිබූ වියදම්වලින් විය. වෙනත් ආයතන ප්‍රතිපාදනවලින් ඉටුකල සංවර්ධන කාර්යන් හඳුනාගෙන ප්‍රාග්ධන වැය ලෙස ගිණුම්ගත කර නොතිබුණි.

2.3 බැංකු ගිණුම්

සභාවේ බැංකු ගිණුම් 03 කට අදාළව 2015 මැයි මස වන විට අවස්ථා 26 ක් යටතේ රු.749,340 ක හඳුනා නොගත් ලැබීම් හා අවස්ථා 14 ක් යටතේ රු.57,274 ක වර්ෂයකට වැඩි කාලයක සිට පවතින මුදල් නොවූ ලැබීම් ශේෂයක්ද පැවතුණි.

2.4 ආදායම් පරිපාලනය

2.4.1 වරිපනම් බදු

සමාලෝචිත වර්ෂයට අදාළව කොට්ඨාස 12 ක් යටතේ වරිපනම් ඒකක 14,022 කට අදාළව රු.59,804,833 ක වරිපනම් බදු ආදායමක් බිල් කර තිබූ අතර ඉන් දළ වශයෙන් සියයට 49 ක් ලෙස රු.29,573,950 ක හිඟයක් පැවතුණි. එතුල රජයේ දේපල 14 කට අදාළව රු.2,952,659 ක හිඟයක්ද පැවතුණි.

2.4.2 ජල ආදායම්

වාර්ෂික ජල බිල් කිරීම් රු.77,354,677 ක් වූ අතර ඒ යටතේ සමාලෝචිත වර්ෂය අවසානය වන විට දළ වශයෙන් සියයට 56 ක් ලෙස රු.43,635,169 ක හිඟයක් පැවතුණි. එතුල අභ්‍යන්තර බිල් කිරීම් රු.10,044,280 ක වටිනාකමක්ද පාසැල් වෙත නොමිලේ සැපයූ ජලය වෙනුවෙන් වූ රු.16,111,125 ක වටිනාකමක්ද ඇතුළත්ව ඇත.

2.4.3 කඩ කුලී

2015 ජූනි මස වන විට කුරුණෑගල නව සාප්පු සංකීර්ණයේ කඩ කාමර 4 කට අදාළව රු.14,850 ක කඩ කුලී හා රු.3,430 ක සේවා ගාස්තු හිඟයක් පැවතුණි. එමෙන්ම කුරුණෑගල නව බස්

නැවතුම්පල කඩ කාමර 11 කට අදාලව හිඟව පැවති කඩ කුලිය, එකවර ගෙවන මුදල් (කීමනී) හා පොළිය රු.1,457,047 ක් විය.

03. මෙහෙයුම් සමාලෝචනය

3.1 කළමනාකරණ අකාර්යක්ෂමතා

පහත සඳහන් දුර්වලතාවයන් නිරීක්ෂණය කරනු ලැබේ.

- (අ) කුරුණෑගල නගර සංවර්ධන ව්‍යාපෘතිය සඳහා ප්‍රධාන ලේකම්ගේ 2013 නොවැම්බර් 26 දිනැති අංක NWP/CS/P/220/2013 දරන ලිපිය අනුව සභාව විසින් රු.4,203,925 ක වියදමක් දරා අදාල ද්‍රව්‍ය නාගරික සංවර්ධන අධිකාරිය වෙත ලබා දී තිබුණද ඊට අදාල ප්‍රතිපාදන මුදල් සමාලෝචිත වර්ෂය අවසන් වන විටද නාගරික සංවර්ධන අධිකාරියෙන් ලබා ගෙන නොතිබුණි. එමෙන්ම මෙම ව්‍යාපෘතියේ වියදම් පියවීමට පළාත් පාලන කොමසාරිස් වෙතින් රු.600,000 ක ප්‍රතිපාදන සභාවට ලබා දීමට එකඟ වී ඇතත් ඊට අදාල බිල්පත් හා ලියවිලි ඉදිරිපත් කිරීමට නොහැකි වීම මත එම මුදල් ලබා ගැනීමට ද නොහැකි වී තිබුණි.
- (ආ) නගර සභාවේ මුරකරු හා කම්කරු සේවකයන්ගේ වැටුප් රහිත නිවාඩු ලබා ගැනීම් ඉතා ඉහළ අගයක පවතින බවත් අදාල අංශ මගින් එම නිවාඩු ගිණුම් අංශයට වාර්තා කිරීම හා ගිණුම් අංශය විසින් අදාල අයකිරීම සඳහා අසාමාන්‍ය කාල ප්‍රමාදයන් ගත කරන බවත් සිදුකල නියැදි පරීක්ෂාවේදී අනාවරණය විය. එමෙන්ම වැටුප් රහිත නිවාඩු සඳහා මූලික පඩිය පදනම් කරගෙන වැඩි වාරික ප්‍රමාණයකින් අය කිරීම සිදුවන බවත් අනාවරණය විය.
- (ඇ) සමාලෝචිත වර්ෂයට අදාලව සභාවේ අනුමත සේවක සංඛ්‍යාව 539 ක් වූ අතර ස්ථිර සේවක සංඛ්‍යාව 574 ක්ද පුරප්පාඩු 65 ක් හා අතිරික්ත සේවකයින් 100 ක් විය. ඊට අමතරව සමාලෝචිත වර්ෂය අවසන් වන විට අනියම් හා ආදේශක පදනම මත සභා අරමුදලින් වැටුප් ලබන සේවකයින් 79 ක්ද සේවයේ යොදවා තිබුණි.
- (ඈ) සභා සේවකයන් දෙදෙනෙකුට අදාලව සේවක අර්ථසාධක අරමුදලට දායක මුදල් සභාව විසින් නොගෙවීම නිසා අධිකරණ නියෝග මත සේවක දායකය හා අධිභාර ලෙස රු.439,290 ක අතිරේක වැයක් සභා අරමුදලින් දැරීමට සිදුව තිබුණි.

04. ගිණුම් කටයුතුභාවය හා යහපාලනය

අයවැය පාලනය

සමාලෝචිත වර්ෂයට අදාලව අයවැය ලේඛණය මගින් ඇස්තමේන්තු කර නොතිබූ “ආධාර මුදල්, දායක මුදල් හා සහනාධාර” වැය විෂයය යටතේ රු.4,781,219 ක වැයක් සමාලෝචිත වර්ෂය තුළ දරා තිබුණි.

05. පද්ධති හා පාලන

පහත සඳහන් පද්ධති හා පාලන ක්ෂේත්‍ර කෙරෙහි විශේෂ අවධානය යොමු කරනු ලැබේ.

- (අ) ගිණුම්කරණය
- (ආ) ආදායම් පරිපාලනය
- (ඇ) වත්කම් කළමනාකරණය